



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2015 ඔක්තෝබර් මස 20 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 ඔක්තෝබර්

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, 2015 අගෝස්තු සහ ජූලි මාසවල දී වාර්තා වූ සියයට -0.2 සිට 2015 සැප්තැම්බර් මාසයේ දී සියයට -0.3 දක්වා තවදුරටත් අඩු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය ද, පෙර මාසයේ පැවති සියයට 1.0 සිට 2015 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 දක්වා තවදුරටත් අඩු විය. 2014 අවසානයේ දී සහ 2015 මුල් කාලයේ දී රජය විසින් පරිපාලිත මිල ගණන් පහළ දැමීම මෙන්ම, දේශීය සැපයුම් තත්ත්වයේ වර්ධනය, අඩු ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් සහ උද්ධමන අපේක්ෂා පහළ යෑම මතුපිට උද්ධමනය තවදුරටත් ශුන්‍ය මට්ටමට ආසන්නව පැවතීමට උපකාරී විය. කෙසේ වෙතත්, සමස්ත ඉල්ලුමේ ප්‍රසාරණය පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 3.9 සිට 2015 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය අවප්‍රමාණය වීම මධ්‍යයේ වුවද, මතුපිට උද්ධමනය 2015 අවසානය වනවිට පහළ තනි අගයක තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, 2015 වසරේ පළමු මාස අට තුළ දී ආනයන වියදම, 2014 වසරේ එම කාල පරිච්ඡේදයේ වාර්තා වූ අගය හා සැසඳීමේ දී ආසන්න වශයෙන් නොවෙනස්ව එ.ජ.ඩොලර් මිලියන 12,559 ක් ලෙස පැවති අතර, එම කාල පරිච්ඡේදය තුළ දී අපනයන ආදායම එ.ජ.ඩොලර් මිලියන 7,147 ක් දක්වා සියයට 3.4 කින් පහත වැටුණි. ඉන්ධන නොවන ආනයන වියදම් වසර පුරාම ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය අඩු වුවද, සමුච්චිත වශයෙන් ගත් කල, පළමු මාස අට තුළ දී එය පුළුල් විය. වසරේ පළමු මාස නවය තුළ සංචාරක ඉපැයීම් සියයට 18.8 කින් පමණ වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද වසරේ පළමු මාස අට තුළ දී සියයට 1.8 ක සුළු වර්ධනයක් වාර්තා කළේය. 2015 වසරේ මේ දක්වා එ.ජ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7 කින් පමණ අවපරමාණය වී ඇත. ආර්ථිකයේ බාහිර තරඟකාරිත්වයට අනුබල දෙමින් මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක ද හැඩගැසී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකය වඩා නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩහැරීමට ගත් තීරණය සහ ජංගම හා මූල්‍ය ගිණුම් සඳහා අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළ දී විදේශීය අංශයේ ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් වෙනැයි අපේක්ෂා කෙරේ. මේ අතර, 2015 අගෝස්තු මාසය වන විට එ.ජ.ඩොලර් බිලියන 6.5 ක අගයක් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය, සැප්තැම්බර් මාසය අග වන විට එ.ජ.ඩොලර් බිලියන 6.8 ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. රජයට ලැබීමට නියමිත දිගුකාලීන මූල්‍ය ප්‍රවාහ සමඟ දළ නිල සංචිත ප්‍රමාණය වසරේ ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් අංශය සලකා බලන විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම පෙර මාසයේ වාර්තා වූ සියයට 16.2 සිට 2015 අගෝස්තු මාසයේ දී සියයට 16.8 කින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් ලබා දුන් ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 21.0 වර්ධනය හා සාපේක්ෂව 2015 අගෝස්තු මාසයේ දී සියයට 21.3 කින් වර්ධනය විය. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය 2015 අගෝස්තු මාසයේ දී රුපියල් බිලියන 64.7 කින් ද, 2015 පළමු මාස අට තුළ දී රුපියල් බිලියන 310.5 කින් ද ඉහළ ගියේය. කෙටිකාලීන පොලී අනුපාතිකවල යම් ස්ථාවරත්වයක් දක්නට ලැබුණු අතර බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික පහළ මට්ටම්වල පැවතුණි.

ආර්ථිකයේ ඇතැම් අංශවල ඉස්මතු වෙමින් පැවති අසමතුලිත තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් මෑතක දී ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණවල බලපෑම සාර්වආර්ථික දත්ත තුළ තවමත් පිළිබිඹු නොවූවද, ඇතැම් ප්‍රතිපත්ති තීරණ දැනටමත් ආර්ථිකය මත බලපෑම් සිදු කරමින් පවතී. මේ අතර තිරසාර ආර්ථික සහ මිල ස්ථායීතාවක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් තත්ත්වයන්ගේ වර්ධනය තවදුරටත් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇත.

ආර්ථිකයේ ඉහත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, 2015 ඔක්තෝබර් මස 19 දින පැවති රැස්වීමේ දී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00